



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1950/47 - 2016 ජනවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා - 2016.01.21

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## IV (අ) වැනි කොටස - පළාත් සභා

### පළාත් සභා නිවේදන

#### බස්නාහිර පළාතේ පළාත් සභාව

1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනතින් සංශෝධිත 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 32 (2අ) වන වගන්තිය යටතේ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ බලතල පැවරීම සම්බන්ධයෙන් වූ නියමයයි

1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනතින් සංශෝධිත 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 32 වගන්තිය ප්‍රකාරව බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1859/32 හා 2014.04.24 වැනි දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියමය ප්‍රකාරව බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙන ලද බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම සහ ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් වන බලතල අතුරින් මෙහි අංක 01 සිට 07 වන උපලේඛනය දක්වා එක් එක් උපලේඛනය යටතේ දක්වා ඇති පමණට අදාළ බලතල 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනතින් සංශෝධිත 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 32 (2අ) වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව මෙහි ඉහත කී උපලේඛනයන්හි II වන තීරුවෙහි නිශ්චිතවම නියම කර ඇති බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් සම්බන්ධයෙන් ඊට අනුරූපී III වන තීරුවෙහි නිශ්චිතව සඳහන් කර ඇති පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම සහ ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් වූ බලතල එම උපලේඛනයන්හි 1 වන තීරුවෙහි නිශ්චිතව දක්වා ඇති නිලධාරීන් වෙත මෙයින් පවරා දෙනු ලැබේ.

එසේ වුව ද, බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන ලද මෙම බලතල පැවරීම සම්බන්ධයෙන් හෝ එකී බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෝ කිසියම් ප්‍රශ්නයක් උද්ගත වන අවස්ථාවක දී බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය අවසානාත්මක හා තීරණාත්මක විය යුත්තේ ය. බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පළාතේ ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ යම් නිලධරයකු වෙත මෙයින් පවරනු ලබන බලතල ක්‍රියාත්මක කිරීමේ දී එම නිලධරයන් විසින් ගනු ලබන සියළුම තීරණ 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනතින් සංශෝධිත 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 32(2අ) හා 32(2ආ) වගන්තිවල විධිවිධානවලට යටත්ව ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බවට එකී කොමිෂන් සභාව මෙයින් නියම කරනු ලැබේ.

ඉහත කී බලතල පවරනු ලැබ ඇත්තේ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ යම් නිලධරයන් වෙත ද, එම නිලධරයන් විසින් තමන් වෙත පවරනු ලැබූ බලතල ක්‍රියාත්මක කිරීමේ සියළු අවස්ථාවන්හි දී බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 32(3) වගන්තිය ප්‍රකාරව සාදන ලද බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම සම්බන්ධයෙන් වූ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති සංග්‍රහයට මෙන්ම ආයතන සංග්‍රහය, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කලින් කලට තීරණය කරනු ලබන යම්කිසි කොන්දේසි, රීති, නියෝග සහ වෙනත් කාර්ය පරිපාටිවලට ද අනුකූලව ක්‍රියා කළ යුතු බවට එකී කොමිෂන් සභාව විසින් මෙයින් නිශ්චිතව නියම කරනු ලැබේ.



ඉහත සඳහන් පරිදි පවරා දෙන ලද අභිනියෝජිත බලතල ක්‍රියාත්මක කිරීමේ දී අනාප්තියට පත්වන පාර්ශවයකට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනය කිරීමට අයිතිවාසිකම් ඇත. තව ද, අංක 01 සිට 07 දක්වා උපලේඛනයට අයත් ප්‍රකාශිතව දක්වා ඇති බලතලවලට අතිරේක වන්නා වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1859/32 හා 2014.04.24 වැනි දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ වූ නියමයන්ට අනුව බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙන ලද සෙසු බලතල බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන බවට ද මෙයින් වැඩිදුරටත් දන්වා සිටිමි.

2015.12.01 දිනැති බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණය පරිදි මෙම බලතල පැවරීම 2016 ක් වූ ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක විය යුතු බවත්, කලින් සිදු කරන ලද බලතල පැවරීම, ඒ යටතේ ගන්නා ලද හෝ ගනු ලැබ ඇතැයි සැලකෙන යම් ක්‍රියා මාර්ගයකට අගතියක් නොවන පරිදි ප්‍රත්‍යාදීෂ්ට වන බවටත්, බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙයින් නිශ්චිතව නියම කරනු ලැබේ.

කේ. සරත් ගුණතිලක,  
සභාපති,  
පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
බස්නාහිර පළාත.

2015 දෙසැම්බර් මස 23 වැනි දින,  
බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
අංක 109, මහ විදිය,  
බත්තරමුල්ල.

උපලේඛන අංක 01

I තීරුව බලතල පවරනු ලබන නිලධාරීන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
1. ප්‍රධාන ලේකම්	(I) දීප ව්‍යාප්ත සේවාවන්වලට අයත් නිලධාරීන්	(අ) බස්නාහිර පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනවල තනතුරුවලට පත් කිරීම හා අදාළ පරිදි ස්ථානගත කිරීම
	(II) දීප ව්‍යාප්ත සේවාවන්වලට අයත් නිලධාරීන් (අධ්‍යාපන පරිපාලන සේවය හැර)	(ආ) විනය පාලනය (රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන්ට යටත්ව)
	(III) බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන :-  (i) SL වැටුප් බණ්ඩය දරන නිලධාරීන්  (පළාත් පාලන ආයතනවලට සීමා වූ SL වැටුප් බණ්ඩය දරන තනතුරු හැර)	(අ) අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ආයතන අතර ස්ථාන මාරු කිරීම  (ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
	(IV) බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම බලධාරියා වන :-  (i) SL වැටුප් බණ්ඩයට අයත් නොවන නිලධාරීන්	(අ) ප්‍රධාන ලේකම් කාර්යාලය හා ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුබද්ධිත ආයතන අතර ස්ථාන මාරු කිරීම හා විනය පාලනය  (ආ) අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ආයතන අතර ස්ථාන මාරු කිරීම

උපලේඛන අංක 01 (සම්බන්ධිතයි)

I තීරුව බලතල පවරනු ලබන නිලධාරීන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
	(V) MT-1, MN-1 හා PL වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්	<p>(අ) බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය හා ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුබද්ධිත ආයතනවල තනතුරුවලට පත් කිරීම, ආයතනික කටයුතු හා ස්ථාන මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා විනය පාලනය,</p> <p>(ආ) පළාත් පාලන ආයතන හැර අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු අතර ස්ථාන මාරු කිරීම,</p> <p>(ඇ) කණිෂ්ඨ සේවකයින්ගේ අන්තර් පළාත් අනුයුක්ත කිරීම්/මුද්‍රා හැරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.</p>

සටහන :

“රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන්ට යටත්ව” යන්නෙන් අදහස් වන්නේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දනවමත් පනවා ඇති සහ ඉදිරියේ දී පනවනු ලැබිය හැකි නියමයන්ට යටත්ව කටයුතු කිරීම වේ.

උපලේඛන අංක 02

I තීරුව බලතල පවරනු ලබන නිලධාරීන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
<p>1. ආණ්ඩුකාර ලේකම්</p> <p>2. පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්</p> <p>3. පළාත් සභා ලේකම්</p>	<p>(I) බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන නිලධාරීන්</p> <p>(II) MT-1, MN-1 හා PL වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්</p>	<p>(අ) තම කාර්යාලයේ නිලධාරීන්ගේ සේවයෙන් පහ කිරීම හා විනය පාලනය</p> <p>(ආ) තම කාර්යාලයේ තනතුරුවලට පත් කිරීම හා ආයතනික කටයුතු</p> <p>(ඇ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය</p>

උපලේඛන අංක 03

I තීරුව බලතල පවරනු ලබන නිලධාරීන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
<p>1. සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්</p>	<p>(I) බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන නිලධාරීන්</p>	<p>(අ) තම අමාත්‍යාංශයේ හා එයට අයත් දෙපාර්තමේන්තුවල නිලධාරීන් තම අමාත්‍යාංශය හා එයට අයත් දෙපාර්තමේන්තු අතර ස්ථාන මාරු කිරීම</p> <p>(ආ) තම අමාත්‍යාංශය හා එයට අයත් දෙපාර්තමේන්තුවල නිලධාරීන් සේවයෙන් පහ කිරීම හා විනය පාලනය (SL වැටුප් බණ්ඩය හැර)</p>

උපලේඛන අංක 03 (සම්බන්ධිතයි)

I තීරුව බලතල පවරනු ලබන නිලධරයන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
		<p>සටහන :</p> <p>සෞඛ්‍ය හා ආයුර්වේද යන දෙපාර්තමේන්තුවල සෞඛ්‍ය සේවාවන්ට අයත් බඳවා ගැනීම් ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවයෙන් පහ කිරීම හා විනය පාලනය හැර,</p>
	(II) MT-1 හා MN-1 වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්	<p>(අ) තම අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල තනතුරුවලට පත් කිරීම, ස්ථාන මාරු කිරීම හා ආයතනික කටයුතු,</p> <p>(ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය</p>
	(III) PL වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්	<p>(අ) තම අමාත්‍යාංශයේ හා තම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල තනතුරුවලට පත් කිරීම, ස්ථාන මාරු කිරීම</p> <p>(ආ) ආයතනික කටයුතු, සේවයෙන් පහ කිරීම හා විනය පාලනය (සෞඛ්‍ය හා ආයුර්වේද යන දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන හැර)</p>

සටහන :

ඉහත බලතලවලට අමතරව

- අධ්‍යාපන විෂයය උපලේඛන අංක 04 ද,
- පළාත් පාලන විෂයය උපලේඛන අංක 05 ද
- සෞඛ්‍ය විෂයය උපලේඛන අංක 07 ද අදාළ වේ.

උපලේඛන අංක 04

I තීරුව බලතල පවරනු ලබන නිලධරයන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
<p>1. පළාත් අධ්‍යාපන ලේකම්</p> <p>(ඉහත උපලේඛන අංක 03හි බලතලවලට අමතරව)</p>	(I) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය	(අ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය (රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන්ට යටත්ව)
	(II) ශ්‍රී ලංකා විදුහල්පති සේවය	<p>(අ) තනතුරුවලට පත් කිරීම හා ස්ථාන ගත කිරීම</p> <p>(ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය</p>

උපලේඛන අංක 04 (සම්බන්ධිතයි)

I තීරුව බලතල පවරනු ලබන නිලධරයන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
2. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ	(I) බස්නාහිර පළාත් සහ රාජ්‍ය ගුරු සේවය  (II) MN-1 හා PL වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්	(අ) කළාප අතර ස්ථාන මාරු කිරීම  (ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
3. කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ	(I) බස්නාහිර පළාත් සහ රාජ්‍ය ගුරු සේවය	(අ) ශ්‍රේණිගත උසස්වීම් ඇතුළුව සියළුම ආයතනික කටයුතු හා විශ්‍රාම ගැන්වීම  (3-1 ශ්‍රේණියට හා 2-11 ශ්‍රේණියට පත් කිරීම් හැර)  (ආ) කළාපය තුළ ස්ථාන මාරු කිරීම
	(II) PL වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්	(අ) කළාපය තුළ ස්ථාන මාරු කිරීම

සටහන :

“රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන්ට යටත්ව” යන්නෙන් අදහස් වන්නේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනටමත් පනවා ඇති සහ ඉදිරියේ දී පනවනු ලැබිය හැකි නියමයන්ට යටත්ව කටයුතු කිරීම වේ.

උපලේඛන අංක 05

I තීරුව බලතල පවරනු ලබන නිලධරයන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
1. පළාත් පාලන ලේකම්  (ඉහත උපලේඛන අංක 03හි බලතලවලට අමතරව)	(I) බස්නාහිර පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන පළාත් පාලන ආයතනවල SL වැටුප් බණ්ඩය දරන නිලධාරීන්	(ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
	(II) බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර අධි පන්තියේ නිලධාරීන්	(අ) ප්‍රාදේශීය සභාවල ලේකම් තනතුරට පත් කිරීම  (ආ) පළාත් පාලන ආයතනවල පාරිපාලන නිලධාරී තනතුරට පත් කිරීම හා ස්ථාන මාරු කිරීම  (ඇ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
	(III) බස්නාහිර පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන පළාත් පාලන ආයතනවල MN-7 වැටුප් බණ්ඩය දරන නිලධාරීන්	(අ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය

උපලේඛන අංක 05 (සම්බන්ධිතයි)

I තීරුව බලතල පවරනු ලබන නිලධරයන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
2. පළාත් පාලන කොමසාරිස්  (ප්‍රධාන ලේකම් හා පළාත් පාලන ලේකම් වෙත පවරා ඇති බලතලවලට හැර)	(I) බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන තනතුරුවල නිලධාරීන්	(අ) පළාත් පාලන ආයතනවල නිලධාරීන් දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන අතර ස්ථාන මාරු කිරීම
	(II) බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන තනතුරු වල නිලධාරීන් (SL හා MN7 වැටුප් බණ්ඩ හැර)	(අ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
	(III) PL වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්	(අ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
	(IV) පළාත් පාලන ආයතනවල පරිපාලන ප්‍රධානියා පත්වීම් බලධාරියා වන තනතුරුධාරීන්	(අ) විශේෂ විධිවිධාන ඇති කල්හි දැනට සේවයේ නියුතු තනතුරුධාරීන්ගේ හා අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය මත පළාත් පාලන ආයතනවලට ස්ථාන මාරු කිරීම

උපලේඛන අංක 06

I තීරුව බලතල පවරනු ලබන නිලධරයන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
1. මහ නගර සභා නාගරික කොමසාරිස්වරුන්  2. නගර සභා ලේකම්වරුන්  3. ප්‍රාදේශීය සභා ලේකම්වරුන්	(I) MT-3, RS-1, RS-2, MN-1 හා PL වැටුප් බණ්ඩය දරන තනතුරුධාරීන්	පළාත් පාලන ආයතන විධායක ප්‍රධානියාගේ කැමැත්ත හා එකඟත්වය මත  (අ) තම ආයතනයේ තනතුරුවලට පත් කිරීම, බල ප්‍රදේශය තුළ ස්ථාන මාරු කිරීම හා ආයතනික කටයුතු  (ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය

උපලේඛන අංක 07

I තීරුව බලතල පවරනු ලබන නිලධාරීන්	II තීරුව නිලධාරී ගණය	III තීරුව පවරන ලද බලතල
1. පළාත් සෞඛ්‍ය ලේකම්  (ඉහත උපලේඛන අංක 03හි බලතලවලට අමතරව)	(I) බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන :-  (i) MP වැටුප් බණ්ඩිය දරන නිලධාරීන්	(අ) පළාත තුළ ස්ථාන මාරු කිරීම  (ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
2. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  3. පළාත් ආයුර්වේද කොමසාරිස්	(I) බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන තනතුරුවල නිලධාරීන්  (MP වැටුප් බණ්ඩිය හැර)	(අ) තම දෙපාර්තමේන්තු තුළ ස්ථාන මාරු කිරීම  (ආ) සෞඛ්‍ය/ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවාවට අයත් බඳවා ගැනීම් ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
4. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ	(II) PL වැටුප් බණ්ඩිය දරන තනතුරුධාරීන්	(අ) දෙපාර්තමේන්තුව තුළ දිස්ත්‍රික් අතර ස්ථාන මාරු කිරීම හා ආයතනික කටයුතු  (ආ) සේවයෙන් පහ කිරීම හා විනය පාලනය
	(I) PL වැටුප් බණ්ඩිය දරන තනතුරුධාරීන්	(ආ) තම දිස්ත්‍රික්කය තුළ ස්ථාන මාරු කිරීම

02-172